



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 2301/40 - 2022 ඔක්තෝබර් මස 13 වැනි බ්‍රහස්පතින්දා - 2022.10.13

(රජයේ බලයපිට ප්‍රසිද්ධ කරන ලදී)

I වැනි කොටස: (I) වැනි ඡේදය - සාමාන්‍ය

රජයේ නිවේදන

2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත

2 වැනි වගන්තිය සහ 5 වැනි වගන්තිය යටතේ නියමය

- 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්තිය යටතේ මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය රානිල් වික්‍රමසිංහ වන මම, මෙහි උපලේඛනයේ I වන තීරයේ නිශ්චිතව දක්වා ඇති වෙළඳ භාණ්ඩ සම්බන්ධයෙන් එම උපලේඛනයේ II වන තීරයේ අනුරූප සටහන්වල නිශ්චිතව දක්වා ඇති අනුප්‍රමාණ මත විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් මෙම නියමය මගින් පනවමි.

උපලේඛනය

I වන තීරය				II වන තීරය
වෙළඳ භාණ්ඩය				විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද
	සං.ව.ශීර්ෂය	සං.ව. සංකේතය	විස්තරය	
1	03.02		03.04 ශීර්ෂයේ කටු ගැල වූ මසුන් සහ අනෙකුත් මසුන්ගේ මස් හැර, අළුත් හෝ ශිතකළ මසුන්	10% හෝ කි.ග්‍රෑමයට රු. 400.00 යන දෙකෙන් වඩා වැඩි බදු ප්‍රමාණය
	03.03		03.04 ශීර්ෂයේ කටු ගැල වූ මසුන් සහ අනෙකුත් මසුන්ගේ මස් හැර, හිමායිත මසුන්	10% හෝ කි.ග්‍රෑමයට රු. 400.00 යන දෙකෙන් වඩා වැඩි බදු ප්‍රමාණය
2	03.05	0305.59.10	උම්බලකඩ සහ ඒ සඳහා ආදේශක	කි. ග්‍රෑමයට රු. 302.00



/ වන තීරය				// වන තීරය
වෙළඳ භාණ්ඩය				විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද
	සං.ව.ශීර්ෂය	සං.ව. සංකේතය	විස්තරය	
3	07.13	0713.31.19	අනෙකුත් - මුං ඇට	කි. ග්‍රෑම්‍යට රු. 40.00
4		0713.40.11	මයිසුර් පරිප්පු (රතු පරිප්පු) - සම්පූර්ණ	කි. ග්‍රෑම්‍යට ගත 25
		0713.40.12	මයිසුර් පරිප්පු (රතු පරිප්පු) - පියළි කළ	කි. ග්‍රෑම්‍යට ගත 25
		0713.40.21	කහ පරිප්පු - සම්පූර්ණ	කි. ග්‍රෑම්‍යට ගත 25
		0713.40.22	කහ පරිප්පු - පියළි කළ	කි. ග්‍රෑම්‍යට ගත 25
5	08.04	0804.50.50	මැංගුස්ටින් - අලුත්	කි. ග්‍රෑම්‍යට රු. 200.00
		0804.50.60	මැංගුස්ටින් - වියළි	කි. ග්‍රෑම්‍යට රු. 200.00
6	08.10	0810.50	කිවි ෆාට්	කි. ග්‍රෑම්‍යට රු. 175.00

- 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 5 වැනි වගන්තිය යටතේ මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව, ඉහත උපලේඛනයේ දක්වා ඇති සංයෝජිත වර්ගීකරණ ශීර්ෂ අංක 03.03 යටතේ වන සංයෝජිත වර්ගීකරණ සංකේතාංක 0303.54 යටතේ වර්ගීකරණය වන මැකරල් (ස්කොම්බර් ස්කොම්බුස්, ස්කොම්බර් ඕස්ට්‍රේලියානස්, ස්කොම්බර් ජැපොනිකස්) හා සංයෝජිත වර්ගීකරණ සංකේතාංක 0303.55 යටතේ වර්ගීකරණය වන ජැක් සහ හෝස් මැකරල් (ට්‍රාචුරස් විශේෂ) ආනයනය කිරීමේ දී අදාළ වන 10% ක් හෝ කිලෝග්‍රෑම්‍යකට රු. 400ක් වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්දෙන් කිලෝ ග්‍රෑම්‍යකට රු. 6ක් අයකරගෙන ඉතිරි වටිනාකම, දේශීය ටින්මාළු නිෂ්පාදනයන් විසින් ටින් මාළු නිෂ්පාදනය සඳහා ආනයනය කිරීමේ දී, ධීවර විෂයය භාර අමාත්‍යාංශ ලේකම්ගේ නිර්දේශය මත අත්හරිනු ලැබිය යුතු බවට මෙයින් නියම කරනු ලැබේ.
- සංයෝජිත වර්ගීකරණ සංකේතාංක 0303.54 යටතේ වර්ගීකරණය වන මැකරල් (ස්කොම්බර් ස්කොම්බුස්, ස්කොම්බර් ඕස්ට්‍රේලියානස්, ස්කොම්බර් ජැපොනිකස්) හා සංයෝජිත වර්ගීකරණ සංකේතාංක 0303.55 යටතේ වර්ගීකරණය වන ජැක් සහ හෝස් මැකරල් (ට්‍රාචුරස් විශේෂ) සඳහා 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්තිය යටතේ පනවන ලද 2022 මාර්තු මස 03 දිනැති අංක 2269/56 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශිත නියමය 2022 ඔක්තෝබර් 14 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි අවලංගු කරමි.
- මෙම නියමය 2022 ඔක්තෝබර් මස 14 වැනි දින සිට ආරම්භ වන වසරක කාල සීමාවක් සඳහා, 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්තියේ (3) වැනි උප වගන්තියේ විධිවිධානවලට යටත්ව, වලංගුව පැවතිය යුතු ය.

රනිල් වික්‍රමසිංහ,
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ
ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය.

2022 ඔක්තෝබර් මස 13 වැනි දින,
කොළඹ 01,
මුදල්, ආර්ථික ස්ථායීකරණ හා ජාතික
ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ දී ය.

EOG 10 - 0114